

සියලු ම සිම්කම් ඇවිරේණි]

මුද්‍රාප පත්‍රපාඨ/ගිණුමයුடෙයතු]

All Rights Reserved]

ශ්‍රී ලංකා විෂය දෙපාර්තමේන්තුව / ඉංජිනේරු පරිශෑෂකා පරිශෑෂකා පාලන ආයතන / Department of Examinations, Sri Lanka

මහජන බැංකුවේ සහකාර කළමනාකාර (3-III) ප්‍රෝග්‍රැම

උසස් කිරීම සඳහා වන ලිඛිත විභාගය - 2019

පැ තුනකි

(02) දෙවන ප්‍රශ්න පත්‍රය

- මෙම ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න 23කින් හා කොටස් 07කින් සමන්විතය.
- I කොටස හා II කොටස අතිවාර්ය වන අතර අපේක්ෂකයින් එක් කොටසකින් ප්‍රශ්න දෙක බැඳින් තෝරාගෙන I හා II යන කොටස්වලින් ප්‍රශ්න හතරකට පිළිතුරු සැපයිය යුතු ය.
- රට අමතරව එක් කොටසකින් උපරිම වශයෙන් ප්‍රශ්න දෙකක් තෝරාගෙන III කොටස සිට VII කොටස තෙක් කොටස්වලින් ප්‍රශ්න හතරකට පිළිතුරු සැපයිය යුතුයි.
- කොටස් සියලුළුගෙන් ම ප්‍රශ්න අවකට පමණක් පිළිතුරු සැපයිය යුතුයි.
- වැඩිසටහන් සම්පාදනය කළ නොහැති ගණක යන්ත්‍ර හා විෂය තුළ ඉඩ දෙනු ලැබේ.

I කොටස - බැංකු කටයුතු පිළිබඳ නීතිය හා පරිචය

1. 2006 වර්ෂයේදී ඉ ලංකා මහ බැංකුව විසින් නුදුන්වා දෙන ලද වෙක්පත් පිළිබඳ නීත්කාගන හියාවලියේ අරමුණ වූයේ නීත්කාගන විෂය තුළ වෙක්පත්වල භෞතික ගමනය ඉවත් කිරීම තුළින් වෙක්පත් නීත්කාගන හියාවලිය කාර්යක්ෂම කිරීමයි.
 - (i) මෙම නීත්කාගන හියාවලියට අදාළ වන ව්‍යවස්ථාමය ප්‍රතිපාදනය සඳහන් කරන්න. (ලකුණු 04 ඩී)
 - (ii) මෙම නීතියේ අදාළ වගන්තිවලින් ප්‍රධාන සංරචකයන් ගණනාවක් වෙක්පතක පිළිබඳව තුළ අන්තර්ගත කළ යුතුව ඇති. මෙම සංරචකයන් සැකෙවින් පැහැදිලි කරන්න. (ලකුණු 06 ඩී)
 - (iii) මෙම ගෙනික ප්‍රතිපාදනයන්ට අනුව “ගෙවීම සඳහා බැංකුකරුවකු විසින් වෙක්පතම ඉදිරිපත් කරනු වෙනුවට වෙක්පත අණකර ඇත්තේ යම් බැංකුවකට ද, ඒ බැංකුව වෙත වෙක්පතෙහි පිළිබඳවක් විෂුත් ගෙවීම සඳහා සැපයිමට නියමිත වෙක්පතෙහි තොරතුරු ද සමග විෂුත් තුළයකින් ප්‍රෝග්‍රැම කිරීමෙන් වෙක්පතක් ගෙවීම සඳහා ඉදිරිපත් කළ හැකිය.” තවද, 1927 අංක 25 දරණ විනිමය පත්‍ර ආයු පනනේ 52 වගන්තියේ (4) වන උප වගන්තිය ද මෙයට අදාළ නොවේ. යැයි සඳහන් වේ.
විනිමය පත්‍ර ආයු පනනේ මෙම උපවගන්තියේ ප්‍රතිපාදනයන් සැකෙවින් සඳහන් කරන්න. (ලකුණු 05 ඩී)
 2. (i) “දිවයිනේ බල පැවැත්වෙන පොදු නීතිය අනුව බැංකුකරුවන්ට ඇතැම් ගෙනික සිම්කම් සහ වරප්‍රසාද භුක්ති විදිමට ගැනී වී ඇති. මෙම වරප්‍රසාද ගෙනිකව පිළිගත් එවාය.”
ශ්‍රී ලංකාවේ බැංකුකරුවන්ට පොදු නීතියෙන් සැලකී ඇති මෙවැනි වරප්‍රසාද තුනක් සැකෙවින් පැහැදිලි කරන්න.
(ලකුණු 06 ඩී)
 - (ii) 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනනේ ගනුදෙනුකරුවන්ගේ තොරතුරු හෙළිකිරීම පිළිබඳව මහජන බැංකුවේ තත්ත්වය කුමක් ද?
(ලකුණු 05 ඩී)
 - (iii) “අයුතු බලපෑම (undue influence)” යනුවෙන් කුමක් අදහස් කරන්නේදැයි සඳහන් කරන්න.
(ලකුණු 04 ඩී)
3. “ශ්‍රී ලංකා මහ බැංකුව 1988 අංක 30 දරණ බැංකු පනනේ 72 සහ 73(1) වගන්තියේ ප්‍රකාර බලපත්‍රලාභී බැංකු වල අත්හරින ලද දේපල භදුනා ගැනීම, වාර්තාකරණය, මාරුතිරීම සහ පවත්වාගෙන යාම පිළිබඳ විස්තරාත්මක උපදෙස් නිශ්චත් කර ඇති. මෙම උපදෙස්වලට අනුකූලව සියලුම බලපත්‍රලාභී බැංකු විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට වාර්තික පදනම්න් වාර්තා කළ යුතුව ඇති.”
 - (i) අත්හරින ලද දේපලට අදාළ වන මෙහෙයුම් හියා කටයුතු කළරේ ද?
(ලකුණු 06 ඩී)
 - (ii) මෙම නීතෝරෙන්ට අනුව ආරක්ෂක තැන්පතු කුටිර (safe deposit boxes) විවිධ කිරීම පිළිබඳව කටයුතු කළ යුත්තේ කටර ආකාරයට දැයි සැකෙවින් පැහැදිලි කරන්න.
(ලකුණු 05 ඩී)
 - (iii) ඔබ බැංකුවේ අත්හරින ලද දේපල අඩුකර ගැනීම පිළිස ඔබ විසින් යෝජනා කරනු ලබන පියවරයන් මොනවා ද?
(ලකුණු 04 ඩී)

4. විදේශීය විනිමය ගනුදෙනු සඳහා 2017 නොවුම්බර් මස 20 දින නව විදේශීය විනිමය පනත මගින් නව නීතිමය සහ ප්‍රතිපත්තිමය රාමුවක් හඳුන්වා දෙන ලදී.
- (i) මෙම නොවුම් ප්‍රතිපාදනයන්ගේ අරමුණු පැහැදිලි කරන්න. (කොනු 03 දි)
 - (ii) “ප්‍රතිපත්ති සංපාදනය කළද, නීතිමය රාමුවක් පැවතියද විදේශීය විනිමය පනතන් ප්‍රතිඵල ලෙසකර ගැනීම සඳහා එවා සංලුදායිව ත්‍රියාන්මක කිරීමිද අවශ්‍ය වේ.” මෙම අරමුණු ලෙසකර ගැනීම පිණිස ඔබ බැංකුවට දායක විය ගැනීම් ආකාරය සාකච්ඡා කරන්න. (කොනු 05 දි)
 - (iii) ප්‍රාග්ධන ගනුදෙනු රුපියල් හිඹුම් (CTRA) ත්‍රියාන්විත මෙහෙයුම් යන්ත්‍රණය විස්තර කරන්න. (කොනු 07 දි)

II කොටස

විවිධ ගණුදෙනුකාර ගිණුම් හා අනෙකුත් බැංකුකරණ සේවා

5. (i) මසකට වරක් බිලොසම් මහත්මියට තම ස්ථිර තුළුපත් පොලිය සඳහා ගෙවීම ඇශ්වුමක් ලැබේ. මම නිසා ඇය එය තුළුපත් කර සිය දෙදිනික වියදම් සඳහා මුදල් ආපසු ලබා ගැනීම සඳහා ඔබ ගාබාවට පැමිණේ. මුදල් කුවුන්වර්වල සේවකයන් ඇය නොහැඳුනන හෙයින් ඇයට මිතිත්තු 15–30 අතර කාලයක් දැඩි සිටිමට සිදු වේ. බිලොසම් මහත්මියට උපදෙස් දෙන්න. (කොනු 04 දි)
- (ii) සිය ඉල්ලීම් ස්වල්පයක් දිනා ගැනීම සඳහා බැංකුවේ බැංගතු ව්‍යෙනිය සම්තියක් අකුරට වැඩි කිරීමේ ව්‍යෙනිය සංගම් ත්‍රියාමාර්ගයක තීරත්ව සිටී. ප්‍රාමික ප්‍රදේශයක ගාබා කළමනාකරුවිනු වශයෙන් මෙම අවස්ථාව ගාබාවේ ගනුදෙනුකාර සේවාවට ගාබා නොවන අයුරින් සහ ගාබාවේ ව්‍යෙනිය සම්ති නායකයන් සමග පූහදාකාව පවත්වාගෙන යින්, මෙම තත්ත්වය කළමනාකරණය කර ගන්නේ කෙසේ ද? (කොනු 05 දි)
- (iii) “ඔබ ගාබාවේ මුදල්කාර නිලධාරී වශයෙන් ගාබාවේ මුදල් පිළිබඳව කාර්යක්ෂමව හා සංලුදායිව කළමනාකරණය සහ පාලනය කිරීම සඳහා ඔබ වගකීමට පත්වේ.” එම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ඔබගේ රාජකාරී කටයුතු සහ වගකීම ලැයිස්තුගත කර දක්වන්න. (කොනු 06 දි)
6. (i) ඔබ නගර ගාබාවන් සහාය කළමනාකරු ලෙස සේවය කරමින් සිටියි. ප්‍රධාන පෙළේ ජාතික පාසලක සිපුන් සඳහා “ඉතුරුම් සඳහා සැකසුරුවීම්කම” මැයෙන් පැයක දේශනයක් පවත්වන ලෙස ගාබා කළමනාකරු ඔබට දක්වා ඇත. මෙම දේශනය ආවරණය කෙරෙන ඉදිරිපත් කිරීමක් MS PowerPoint ආකාරයෙන් සකස් කරන්න. (කොනු 10 දි)
- (ii) මෙම දේශනය සංලුදායිවීම පිණිස ඔබට අවශ්‍ය කරන ඉදිරිපත් කිරීමේ, යන්තිවේදන කුසලතා සහ හාවිතා කළ ගැනීම් විවිධ ක්‍රමවේදයන් සඳහන් කරන්න. (කොනු 05 දි)
7. (i) “බැංකුවේ තමන් දරණ ග්‍රේණිය හෝ තනතුරු පිළිබඳව නොසලකා සමස්ත සේවක මණ්ඩලයම ක්‍රේණියමක් ලෙස කටයුතු කිරීම බැංකුකරණ අංශයේ පවත්නා ප්‍රවර්තන, දැඩි කරගකාරීන්වය හැඳුවේ අනියින් වැදගත් ය.” බැංකු ගාබාවක හෝ දෙපාර්තමේන්තුවක සංලුදායි ක්‍රේණියමක අත්‍යවශ්‍ය ලක්ෂණ සැකෙවින් පැහැදිලි කරන්න. (කොනු 10 දි)
- (ii) සංලුදායි ක්‍රේණියමක සාර්ථකත්වය මැනීම සඳහා යෝග්‍ය වන නිර්ණායක මොනවා ද? (කොනු 05 දි)
8. (i) “ගනුදෙනුකරුවන්ගේ හිමිකම් සුරක්ෂිත කිරීමට, බැංකුව සහ ගනුදෙනුකරුවන් අතර ගක්තිමත් සංඛ්‍යා ගොඩනැගීම සහ බැංකු පැදිඩිය කෙරෙහි ගනුදෙනුකරුවන්ගේ විස්වාසනීයත්වය වර්ධනය පිණිස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ‘ගනුදෙනුකාර ප්‍රයුජ්‍යා’ පිළිබඳව බලපත්‍රලාභී බැංකු වෙත නියෝගයන් නිකුත් කර ඇත.” මහජන බැංකුවට සහ එහි ගනුදෙනුකරුවන්ට ගනුදෙනුකාර ප්‍රයුජ්‍යා වැදගත්කම, බැංකුවේ මෙන්ම ගනුදෙනුකරුවන්ගේ ද යුතුකම් සහ වගකීම පැහැදිලි කරමින් සාකච්ඡා කරන්න. (කොනු 10 දි)
- (ii) මහජන බැංකුව සිය සේවයකයන් සඳහා ආවාරධනම පද්ධතියක් හඳුන්වා දී ඇත. “බැංකුවේ ප්‍රතිරුපය තැබුම් සඳහා සේවක මණ්ඩලය විසින් එය අනුගමනය කිරීම අත්‍යවශ්‍ය ය.” සාකච්ඡා කරන්න. (කොනු 05 දි)

III කොටස බැංකු මූල්‍ය පහසුකම්

9. (i) නිෂ්පාදනය කරනු ලබන සමාගමක ස්ථාවර පිටිවැය රු. 50 000 ක් වන අතර සමවිශේෂන ලක්ෂණයේ දී විකුණුම් ඒකක ගණනා 1 000 ක් වේ. ඒකකයක් නිපදවීම සඳහා විවෘත පිටිවැය රු 10 ක් තම් ඒකකයක විකුණුම් මිල තිය ද? (කොනු 02 යි)
- (ii) සමාගම රු. 50 000 ක ඉදි ලාභයක් ලබා ගැනීමට සැලසුම් කරයි නම්, සමාගමේ විකුණුම් පරිමාව ඒකක තිය විය යුතු ද? (කොනු 03 යි)
- (iii) සමවිශේෂන ලක්ෂණ විශ්ලේෂණයේ සීමාකාරී සාධක සඳහන් කරන්න. (කොනු 05 යි)
10. 1950-1970 කාලපාලිවිශේෂයේ දී රට තුළ තිබූ ග්‍රාමිය නෙයගැනීමාවය වර්තමානයේ දී නාගරික යෝගුත් භාවයකට පරිණාමනය වී ඇත. ක්ෂේප, සුදු සහ මධ්‍යම පරිමා ව්‍යාපාර, වෙළෙසුන් සහ ක්‍රියාවල් බොහෝ ප්‍රශ්නයන් සිය ආයතනික සහ බංකු අංශවලින් ලබාගත් ජ්‍යෙ මුදල් ගෙවීම පැහැරහැර ඇති අතර බොහෝ දෙනෙකු නගරවල ඩිජිටල් කුරුවන්ට යට්ටී ඇත. සිය උකස්වලට පත්වු වන්කම් මත පොලිකරුවන්ගේ ලබාගත් ජ්‍යෙ මුදල් නොවියවීම නිසා “ජ්‍යෙ උගුලකට” වැට් ඇත. මෙම ජාතික ප්‍රශ්නය සඳහා යෝගාතම විසඳුම් සැලසීම කාලීන වූ වැදගත්කමක් බවට පත්වී ඇත.
- (i) රජයට අයත් ජාතික බැංකුවක් වශයෙන් මෙම ගැටුවට විසඳීම පිළිබඳ මූලික වගකීමක් ඔබ බැංකුව සඳුව පවතී. මෙයට ඔබ එකාග්‍රත්වයෙන් ද? කරුණු දක්වන්න. (කොනු 05 යි)
- (ii) මෙම ප්‍රශ්නයට විසඳුම් ලෙස යෝගා, නව්‍යතාවයකින් යුතුක්, දැරිය හැකි පොලී අනුපාතයකින් යුතුක් වූ, නමුෂිලී පුරුෂුම් මත, සාධාරණ කොන්දේසි සහ නියමයන් ගෙන් සමන්වීම වන ජ්‍යෙ නිපැයුම් දෙකක් හැඳුන්වාදෙමින් කෙටිගත් පැහැදිලි කරන්න. (කොනු 05 යි)
11. තරුණ ව්‍යවසායිකාවක වන අයෝධිය මහත්මිය ඔබ බැංකු ගාබාවට තුදුරින් සිල්ලර වෙළෙඳසැලක් පවත්වාගෙන යන අතර, වසර 3 ක කාලයක් ඔබ බැංකුව සමඟ සතුවායක ව්‍යාපාරික සම්බන්ධතා පවත්වනු ලබන්නි ය. ඇය සිය ව්‍යාපාරයේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා රු. 500,000/- ක කොට්කාලීන ජ්‍යෙ පහසුකමක් අපේක්ෂා කර ඇත. අයෝධිය සිය ව්‍යාපාරයේ පොන්පත් සහ ගිණුම් වාර්තා නිසි ලෙස පවත්වා ගෙන නොයන අතර, මූල්‍ය ප්‍රකාශන ද සකස් කර නොමැත. සකස් කර ඇත්තේ සිය ආදායම් බදු ආකෘතිපතු සමඟ ආදායම් විස්තරයක් පමණි. ඇය ව්‍යාපාරික දෙනෙයන් හෙවි, කාර්යක්ෂම සහ මහන්සි වී වැඩිකරන කාන්තාවක් ලෙස ඔබ ගෙරුම් ගෙන ඇත. තවද ඇය ව්‍යාපාරයේ දෙනික ක්‍රියාකටයුතු වලදී පොදුගැලිකවම ක්‍රියාකාරී විරත වන්නියක් ද වේ.
- (i) මෙම ජ්‍යෙ යෝගාවට අදාළ තීරණයට එලකීම් පිළිස ඔබ විසින් බැංකු ගිණුමේ ඇති තොරතුරුවලින්, ව්‍යාපාරය තුළින් සහ සාමන්‍ය පරිසරය තුළින් රැසකරගත යුතු දත්ත සහ තොරතුරු ලයිස්තුවක් සකස් කරන්න. (කොනු 05 යි)
- (ii) බැංකුවේ අවදානම් අවම කර ගැනීම සහ ඇයගත් ව්‍යාපාරික ස්ථාවරත්වය සඳහා ඔබ විසින් ලබා ගැනීමට අපේක්ෂාකරණ යුතුම් සහ ඔබ අයෝධිය වෙත යෝගාකරණ ජ්‍යෙ කොන්දේසි මොනවාද? (කොනු 05 යි)
12. (i) නොගෙවා පැහැර හරින ලද ජ්‍යෙ මුදල් අය කර ගැනීමේ ලා සමඟ මණ්ඩලයේ (Mediation Board) තුම්කාව කුමත් ද?
- (ii) සමඟ මණ්ඩල මට්ටමින් විසඳුමක් නොලදහාත් ඔබ බැංකුවට ඇති විසඳුම් ක්‍රියාමාර්ග මොනවා ද?
- (iii) 2009 අංක 49 දරණ සුරක්ෂිත ලක් ගනුදෙනු පහත යටතේ ජ්‍යෙ දෙන බැංකුකරුවකට ඇති අවස්ථාවන් සහ යහපත කවරේ ද?

IV කොටස ජ්‍යෙ පරිපාලනය හා අය කිරීම්

12. (i) නොගෙවා පැහැර හරින ලද ජ්‍යෙ මුදල් අය කර ගැනීමේ ලා සමඟ මණ්ඩලයේ (Mediation Board) තුම්කාව කුමත් ද?
- (ii) සමඟ මණ්ඩල මට්ටමින් විසඳුමක් නොලදහාත් ඔබ බැංකුවට ඇති විසඳුම් ක්‍රියාමාර්ග මොනවා ද?
- (iii) 2009 අංක 49 දරණ සුරක්ෂිත ලක් ගනුදෙනු පහත යටතේ ජ්‍යෙ දෙන බැංකුකරුවකට ඇති අවස්ථාවන් සහ යහපත කවරේ ද?

13. ජය සම්පාදනය කරන බැංකුකරුවකු ගනුදෙනුකරුගේ බැංකු කරණ මෙහෙයුම් කටයුතු සිය ව්‍යාපාරික ඒකකය තුළින් මෙන්ම ඔහුගේ / ඇයගේ පෝදුගලික වර්යාවන් තුළින් නිරීක්ෂණය වන කළේ ඇතිව දක්නට ලැබෙන අවවාදාත්මක සංයුත් පිළිබඳව නිරීක්ෂණය කර අප්‍රමාදව යෝග්‍ය නිවැරදි කිරීමේ පියවර ගත යුතුව ඇත.
- (i) මෙවැනි කළේවේලා ඇතිව දක්නට ලැබෙන අවවාදාත්මක සංයුත්වන්ගේ ලැයිස්තුවක් සකස් කරන්න. (ලකුණු 05 ඩී)
 - (ii) ජය සම්පාදනය කරන බැංකුවකු වශයෙන් මෙම අනුරුදායක තත්ත්වයන් විසඳාලමින් ඔහු/ඇය ගක්තිමත් සහ පුරක්ෂිත තත්ත්වයට පත්කරලීම සඳහා ඔබ උපයෝගී කර ගන්නා තුම්බේද මොනවා ද? (ලකුණු 05 ඩී)
14. (i) ගාබාවේ උකස් අංශයේ නිලධාරියා වශයෙන් පහත සඳහන් අවස්ථාවලදී ඔබ කටයුතු කරන ආකාරය සැකවේන් විස්තර කරන්න.
- (අ) සිය මියනිය නිරිදිගේ උකස්කරණ ලද ස්වර්ණාහරණ බෙරා ගැනීමට ඇයේ ස්වාමී පුරුෂයා ඉල්ලා සිටිමක දී (ලකුණු 02 ඩී)
 - (ආ) සිය උකස් භාෂ්චිය වෙන්දේසි කිරීමට උපලේඛන ගත කර ඇති උකස්කාරීතියක් වෙන්දේසි අවස්ථාවේ දී, සිය භාෂ්චිය වෙන්දේසියට ඉදිරිපත් කිරීමට මොජාතකට පෙර බෙරා ගැනීමට පැමිණි විට (ලකුණු 02 ඩී)
 - (ii) "ස්වර්ණාහරණ ඔහුගේ ඔහුගේ අවම අවම අවධානමක් සහ ඉහළ ලාභදායිකවයක් ඇති ව්‍යක්ම් නිමුෂුමක් වේ." සාකච්ඡා කරන්න. (ලකුණු 06 ඩී)

V කොටස
ජාත්‍යන්තර බැංකු කටයුතු

15. (i) ශ්‍රී ලංකාවේ පළතුරු ආනයනය කරන සමාගමක් 2020 මාර්තු මාසයේදී වැස්මේනියාවන් පෙයාරස් සහ ස්ටෝරෝරි තොගයක් ආනයනය කිරීමට සැලසුම් කර ඇත. අපනයනකරු (සැපයුම්කරු) CIF කොළඹ 2020 ජනත් මිලපාදය වෙනුවට FOB හෝබාට් ජනත් මිලපද 2020 යොදා ඇත්තම් සැපයුම්කරුගේ එකිනෙකට වෙනස් බැඳීම් පැහැදිලි කරන්න. (ලකුණු 04 ඩී)

(ii) එක් ඔස්ට්‍රේලියානු බොලරයක් (AUD) = ඇ.එ.ඡ. බොලර් 0.68
එක් එකස්ත් රාජධානී පැවුමක් (GBP) = ඇ.එ.ඡ. බොලර් 1.29
ඉහත ව්‍යවහාර මූදල් අනුපාත දෙක භාවිත කරමින්, GBP සහ AUD අතර හරස් විනිමය අනුපාතය ගණනය කරන්න. (ලකුණු 02 ඩී)

(iii) SLECIC ආයතනයේ කාර්යභාරය සහ සේවාවන් හකරක් සඳහන් කරන්න. (ලකුණු 04 ඩී)

16. (i) ඕනෑම ප්‍රවාහන මාර්ගයක් සඳහා උපයෝගී කර ගන්නා ජගත් මිල පද දෙකක් සහ මූලුදු සහ අනුවත්තර ජලමාරු සඳහා භාවිතා කරන ජගත් මිලපද දෙකක් සඳහන් කරන්න. (ලකුණු 04 ඩී)

(ii) පහත සඳහන් දී සඳහා කෙටි සටහන් ලියන්න.

 - (අ) නාවුක ඇපකරය
 - (ආ) අනෙකුත්තා සලේඛන ගෙයවර ලිපිය (පසු-පස ගෙයවර ලිපිය)
 - (ආ) නොහාර පත්‍රය

(ලකුණු 06 ඩී)

17. (i) 'ගෙවුම් ගේෂය' නිරවනය කර එහි අන්තර්ගතවන සංවර්කයන් සැකෙවීන් පැහැදිලි කරන්න. (ලකුණු 02 ඩී)

(ii) 'අගය දාම මූල්‍යකරණය' (value chain finance) යන්න සැකෙවීන් පැහැදිලි කරන්න. (ලකුණු 03 ඩී)

(iii) අපනයනකරුවන්ට සිය විදේශ විනිමය ඉපැයුම් වැඩිකර ගැනීම පිණිස 'අගයදාම මූල්‍යකරණය' යටතේ ඔබ බැංකුව මගින් පහසුකම් සම්පාදනය කළ භාෂි ආකාරය විස්තර කරන්න. (ලකුණු 05 ඩී)

VI කොටස

භාවා මෙහෙයුම් කටයුතු

18. "තාක්ෂණික දියුණුව පාරිභෝගික අවශ්‍යතා සමග මූලුවේම නිසාවෙන් සම්පූද්‍යාධික බැංකුකරණයේ තොත්තුවේ පහසුකම් විවර කරමින් මහජන බැංකුව සංඛ්‍යාතකරණයට (digitalization) යොමු විය. තාක්ෂණයේ සිදුවන නිර්ත්තර දියුණුව සහ පාරිභෝගිකයන් තාක්ෂණය කෙරෙහි තබන විශ්වාසය වැඩි විම නිසා මහජන බැංකුවේ සේවා සපයන විවිධ ක්‍රමවේද ව්‍යාත් කාර්යක්ෂමව සහ පිරිවැය එලදායී වනු ඇත. බැංකු ක්ෂේත්‍රයේ ශිෂ්‍ර තාක්ෂණික ප්‍රවර්ධනයක් ඇති වුව ද, සේවක මණ්ඩලය අතර අතිතයේ හිඩු මානව හිතවාදී බව සහ පූහද සබඳතාවන්ගේ දුරක්ත වීමක් නිරික්ෂණය වේ."
- (i) මෙම ප්‍රකාශය විවේචනාත්මකව ඇශයිමට ලක් කරන්න. (ලකුණු 05 ඩී)
 - (ii) මහජන බැංකුවේ සේවක ප්‍රතාව ක්‍රුළ පූහද ගනුදෙනුකාර සබඳතා වර්ධනය සඳහා වන මිලගේ යෝජනා සැකෙවින් පැහැදිලි කරන්න. (ලකුණු 05 ඩී)

19. ඔබ බැංකුවේ 2018 හා 2019 ජූනි 30 ජාත්‍ය අවසන් වන ප්‍රථම අර්ථ වර්ෂය සඳහා ප්‍රසිද්ධිත මූල්‍ය ප්‍රකාශනයන්හි සඳහන් වන ප්‍රධාන කාර්ය සාධන ද්‍රාගක කිහිපයක් පහත දැක්වේ.

2019.01.01 සිට 2019.06.30 දක්වා	2018.01.01 සිට 2018.06.30 දක්වා
බඳ පසු ගුද්ධ ලාභය (රුපියල් බිලියන)	5.57
සේවක වියදම් (රුපියල් බිලියන)	10.37
වත්කම් මත ඉපයුම් %	1.03
ස්කන්දය මත ඉපයුම් %	11.80
දෙ අනුමික ණය %	3.14
ගුද්ධ අනුමික ණය %	1.79

ඉහත සඳහන් දත්ත සහ තොරතුරු ඇශ්‍යෙන් පහත දැක්වෙන ප්‍රශ්න පිළිබඳව කරුණු දක්වන්න.

- (i) බැංකුවේ ලාභයාධිත්වය (ලකුණු 02 ඩී)
- (ii) බැංකුවේ අය සහ අත්තිකාරම්වල ගුණාත්මකතාවය (ලකුණු 02 ඩී)
- (iii) ඉහත (i) හා (ii) කරුණුවලට අදාළ සේවා දක්වන්න. (ලකුණු 06 ඩී)

20. මෙහෙයුම් අවදානම කළමනාකරණය පිණිස මහජන බැංකුව අභ්‍යන්තර පාලන ක්‍රම හා විතා කරනු ලැබේ.

- (i) බැංකුකරණයේ දී මූහුණ දෙන මෙහෙයුම් අවදානම් ක්ෂේත්‍ර ක්‍රියාත්මක සඳහන් කරන්න. (ලකුණු 03 ඩී)
- (ii) මෙහෙයුම් අවදානම් කළමනාකරණය සඳහා බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබන අභ්‍යන්තර පාලන ක්‍රමවේද මොනවා ද? (ලකුණු 03 ඩී)
- (iii) මහජන බැංකුවේ 'දුෂ්ක්‍රාකාන නිවේදන (whistle blowing)' හෙවත් 'විෂමාවාර සහ්තිවේදන' ප්‍රතිඵත්තියේ අරමුණ ක්‍රියාත්මක ද? (ලකුණු 02 ඩී)
- (iv) 'දුෂ්ක්‍රාකාන නිවේදකයාගේ' භුමිකාව, සිමිකම් සහ වගකීම්හාරය සැකෙවින් පැහැදිලි කරන්න. (ලකුණු 02 ඩී)

VII කොටස

අලෙවිකරණය, කළමනාකරණය හා නුතන බැංකු ප්‍රවර්තන

21. අර්ථ තාගරික ප්‍රදේශීයක මධ්‍ය නව ගාඩා කළමනාකරුවකු වේ. විශාල අනුමික අය ප්‍රමාණය සහ අධික මෙහෙයුම් පිරිවැය හේතුවෙන් ගාඩාව පැසුයිය වර්ෂයේ දී රුපියල් මිලියන 10.5 ක අලාභයක් ලබා ඇත. මෙම වර්ෂය සඳහා ප්‍රධාන කාර්යාලය විසින් රුපියල් මිලියන 5 ලාභ ඉලක්කයක් ලබා දී මෙම ඉලක්ක ලාභ කර ගැනීම සඳහා මිලගේ ක්‍රමෝපායයන් සහිත ක්‍රියාත්මක සැලැස්ම ඉදිරිපත් කිරීමට දත්තා ඇත.

- (i) ඔබ විසින් අවධානය යොමු කරනු ලබන ප්‍රධාන ව්‍යාපාරික / කාර්යාලයන් ක්ෂේත්‍ර මොනවා ද? (ලකුණු 04 ඩී)
- (ii) එක් එක් ව්‍යාපාරික කාර්යාලයන් ක්ෂේත්‍රයක් සඳහා අවම වශයෙන් ක්‍රමෝපාය දෙක බැංකින් ලබා දෙමින් පැහැදිලි කරන්න. (ලකුණු 06 ඩී)

22. පහත සඳහන් පද සැකෙවින් පැහැදිලි කරන්න.

- (i) විවෘත බැංකුකරණය (Open Banking)
- (ii) වලාකුළු පරිගණකය (Cloud Computing)
- (iii) ඉලෙක්ට්‍රොනික පිවිසීම සහ සත්‍යාපනය (E-on boarding and Authentication)
- (iv) කැංමීම බුද්ධිය සහ තුම්බල දත්ත විශ්ලේෂණය (Artificial Intelligence and big data Analysis)
- (v) කාණ්ඩ තුම් සහ විශිර ලෙපර තාක්ෂණය (Block chain and Distributed Ledger Technology)

(කොණ 02×5=10 අ)

23. මහජන බැංකුවේ වෙත එමුවේ ජ්‍යෙම බැංකු සේවාව (පිපල්ස වේව / People's Wave) පිළිබඳව පහත දැක්වෙන පරිභේදික ප්‍රතිචාරය කෙරෙහි අවධානය යොමු කරන්න.

“මෙම ඉතා අයහැරන් App හාටිනා කරන්න එපා! ඔබ මූදල් ඉතිරි කර ගන්න. එම පහසුකම් නොමැති බව නොදැන මා ඩේල්ප්‍රෝක් ගෙවීම සඳහා උත්සහ කළම්. ගනුදෙනුව නිසි පරිදි සිදු වී මූදල් මෙය ගිණුමින් හර කෙරුණි. මා මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ කෙනෙකු සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ ද ඒ සඳහා මා හට පැය දෙකකට වැඩි කාලයක් ගත කිරීමට සිදු විය. ඔවුන් මෙය දුරකථන ඇමතුම එක් එක් තැන්වලට යොමු කරන ලදී. අන්තිමේ දී මා හට පිරිමි පුද්ගලයකු සම්බන්ධ කෙරුණි. මෙය සාමාන්‍ය දෙයක් බවත්, මූදල් හර කිරීම කරන බවත්, ඔබ ලිපියක් ලිවිය යුතු අතර සකියකට වැඩි කාලයක් මූදල් ලබා ගැනීමට බලා සිටිය යුතු බවත් හෙතෙම ප්‍රකාශ කරන ලදී. ඔවුන් මෙයේ කරන්නේ තෙකස් දී රුහුදේ සේවාවන් ඉතා අයහැරන් ය. එය මෙම App එක සහාය කර ඇති.”

2019.10.25

කවත් කරුණ දැක්වීමක්

“මට ලැයිතුළු මෙම App එක ඉතා දුරකථනයි.”

2019.10.22

කවත් කරුණ දැක්වීමක්

“මෙය කුමන ආකාරයේ Crazy App එකක් ද?”

2019.11.02

(i) මෙම පාරිභේදික ප්‍රතිචාරයන්ගෙන් පෙන්නුම කරන ඔබ බැංකුවේ ගනුදෙනුකාර සේවාවල සහ නිපැයුම්වල ප්‍රධාන දුරකථන මොනවාදියි සැකෙවින් සඳහන් කරන්න.

(කොණ 04 අ)

(ii) ඒ සඳහා ආයක වී ඇති ප්‍රධාන සාධක මොනවා ද?

(කොණ 02 අ)

(iii) ඔබ ඉහත (ii) ප්‍රශ්නයේ දී මතු කළ මෙවැනි පාරිභේදික අසංතාප්තියට හේතුකාරක වී ඇති සාධක සඳහා ස්ථාලයායි විසඳුම යෝජනා ඉදිරිපත් කරන්න.

(කොණ 04 අ)

* * *